

## ලග්ගල - පල්ලේගම ප්‍රාදේශීය සභාව - 2024

### 1. මූල්‍ය ප්‍රකාශන

#### 1.1 තත්ත්වගණනය කළ මතය

ලග්ගල - පල්ලේගම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ලග්ගල - පල්ලේගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

#### 1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

#### 1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

#### 1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව

විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

## 1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

## 1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

### 1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය                                                                                                                                                          | සභාවේ අදහස් දැක්වීම                            | නිර්දේශය                          |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------|-----------------------------------|
| (අ) සමාලෝචිත වර්ෂයේ දී අවස්ථා 04 කදී ඉදිකිරීම්, වැඩි දියුණු කිරීම්, මිලදී ගැනීම් වෙනුවෙන් වැය කර තිබුණු එකතුව රු.230,063 ක් ප්‍රාග්ධනික කර නොතිබුණි.                     | 2025 අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව. | නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය. |
| (ආ) සමාලෝචිත වර්ෂය අවසන් දිනට සභාව සතු පුස්තකාල 06 ක, පෙර පාසලක සහ e - නැණසලේ පැවති කාර්යාල උපකරණ හා ලී බඩු වර්ග 225 ක ඒකක 480 ක වටිනාකම් හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබුණි. | -එම-                                           | -එම-                              |

### 1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                              | සභාවේ අදහස් දැක්වීම                            | නිර්දේශය                                           |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------|----------------------------------------------------|
| (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් ශේෂ 16 කට අදාළ ශේෂයන් උපලේඛන වල දැක්වෙන ශේෂයන් සමඟ සැසඳීමේදී රු.20,343,550ක නොසැසඳීමක් නිරීක්ෂණය විය. | 2025 අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව. | ගිණුම් ශේෂ උපලේඛනවල සඳහන් ශේෂයන් සමඟ සැසඳිය යුතුය. |
| (ආ) ස්ථාවර වත්කම් ගිණුමේ ශේෂය හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින්/ ආධාරවලින් දායකවීමේ ගිණුම ශේෂයන් අතර රු.4,177,095 ක නොසැසඳීමක් පැවතුණි.                                           | -එම-                                           | ගිණුම් ශේෂයන් නිවැරදි විය යුතුය.                   |

### 1.6.3 අවිනිශ්චිත ගිණුම

| විගණන නිරීක්ෂණය                                                                                                         | සභාවේ අදහස් දැක්වීම                                                         | නිර්දේශය                        |
|-------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------|---------------------------------|
| මූල්‍ය ප්‍රකාශනවල දෝෂයන් හඳුනාගෙන සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට පැවති රු.2,241,938 ක අවිනිශ්චිත ගිණුම නිරවුල් කර නොතිබුණි. | අවිනිශ්චිත ගිණුම් ශේෂය සම්බන්ධයෙන් පළාත් පාලන දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් | ශේෂය හඳුනාගෙන නිරවුල් කළ යුතුය. |

විමර්ශනයක් පවත්වන  
බව.

#### 1.6.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                    | සභාවේ අදහස් දැක්වීම                                                                                                                                          | නිර්දේශය                                                                    |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------|
| සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.442,732 ක වත්කම් විෂයන් 04 ක් හා එකතුව රු. 570,488 ක බැරකම් විෂයන් 02 කට අදාළ ලේඛන, උපලේඛන හා ලිපිගොනු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විගණනයේ දී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය. | පළාත් පාලන දෙපාර්තමේන්තු රු.500,000 ක ශේෂය 2025 වර්ෂයේ අවසන් ගිණුම් සකස් කිරීමේ දී නිවැරදි කරන බවත් අනෙකුත් ශේෂ සඳහා උප ලේඛන හෝ ලිපි ගොනු සොයා ගත නොහැකි බව. | ගිණුම් ශේෂයන් සනාථ වන පරිදි අදාළ ලේඛන, උපලේඛන හා ලිපිගොනු පිළියෙල කළ යුතුය. |

#### 1.7 අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

| නීති, රීති, රෙගුලාසි<br>ආදියට යොමුව                                                                      | අනුකූල නොවීම                                                                                                                  | සභාවේ අදහස් දැක්වීම                                     | නිර්දේශය                                     |
|----------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------|----------------------------------------------|
| (අ) 1987 අංක 15 දරන<br>ප්‍රාදේශීය සභා පනත<br>24 (3) (1) වගන්තිය                                          | සභා බල ප්‍රදේශය තුළ පිහිටි මාර්ග 67 ක් මාර්ග ඉන්වෙන්ට්‍රියක දක්වා ඇතත් එම මාර්ග පිළිබඳ තොරතුරු ගැසට් පත්‍රයේ පළකර නොතිබුණි.   | මාර්ග මැනීම් කටයුතු සිදු කර ගැසට් කිරීමට කටයුතු කරන බව. | ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය. |
| (ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික<br>සමාජවාදී ජනරජයේ මුදල්<br>රෙගුලාසි සංග්‍රහය                            |                                                                                                                               |                                                         |                                              |
| (i) 2020 අගෝස්තු 28 දිනැති<br>අංක 1/2020 රාජ්‍ය මුදල්<br>වක්‍රලේඛයෙන්<br>සංශෝධනය වූ මු.රෙ.371<br>(2) (ආ) | 2015 සිට 2018 දක්වා අවස්ථා 16 කදී ලබා දී තිබුණු රු.147,696 ක අතුරු අග්‍රිම සමාලෝචිත වර්ෂයේ අවසාන දින වන විටත් පියවා නොතිබුණි. | අත්තිකාරම් නිරවුල් කිරීමට කටයුතු කරන බව.                | අත්තිකාරම් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.   |
| (ii) මු.රෙ.571 (3)                                                                                       | 2016 වර්ෂයේ සිට 2024 දක්වා කාල පරාසයට අදාළ                                                                                    | තැන්පතු නිරවුල් කිරීමට කටයුතු කරන                       | තැන්පතු නිරවුල් කිරීමට කටයුතු                |

තැන්පත් කරන ලද කාලය බව. කළ යුතුය.  
 ඉකුත් වූ රු.1,721,096 ක  
 තැන්පතු 14 ක් නිරවුල් කර  
 නොතිබුණි.

## 2. මූල්‍ය සමාලෝචනය

### 2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන ආදායම ඉක්ම වූ වියදම රු.395,342 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන ආදායම ඉක්ම වූ පුනරාවර්තන වියදම රු.871,619 ක් විය.

### 2.2 ආදායම් පරිපාලනය

#### 2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභාවේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

| ආදායම් ප්‍රභවය       | 2024                |                  |                  |                             | 2023                |                  |                  |                             |
|----------------------|---------------------|------------------|------------------|-----------------------------|---------------------|------------------|------------------|-----------------------------|
|                      | ඇස්තමේන්තු ගත ආදායම | බිල් කළ ආදායම    | රැස් කළ ආදායම    | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය | ඇස්තමේන්තු ගත ආදායම | බිල් කළ ආදායම    | රැස් කළ ආදායම    | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය |
|                      | රු.                 | රු.              | රු.              | රු.                         | රු.                 | රු.              | රු.              | රු.                         |
| (I) බදු              | 648,500             | 729,157          | 709,742          | 300,290                     | 781,500             | 585,373          | 605,048          | 280,875                     |
| (II) කුලී            | 3,184,600           | 805,852          | 803,543          | 807,381                     | 4,709,800           | 844,209          | 772,689          | 805,072                     |
| (III) බලපත්‍ර ගාස්තු | 740,000             | 172,050          | 193,800          | -                           | 218,000             | 279,960          | 279,960          | 21,750                      |
| (IV) වෙනත් ආදායම්    | 8,416,370           | 5,758,742        | 7,182,060        | 4,707,177                   | 9,376,677           | 5,670,348        | 5,370,056        | 6,130,495                   |
| එකතුව                | <u>12,989,470</u>   | <u>7,465,801</u> | <u>8,889,145</u> | <u>5,814,848</u>            | <u>15,085,977</u>   | <u>7,379,890</u> | <u>7,027,753</u> | <u>7,238,192</u>            |

#### 2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්ය සාධනය

##### විගණන නිරීක්ෂණය

##### සභාවේ අදහස් දැක්වීම

##### නිර්දේශය

##### වෙනත් ආදායම්

සභාව විසින් ලග්ගල පැරණි රෝහලේ රජයේ නිවාසවලට නිකුත් කළ ජලය වෙනුවෙන් අයවීමට ඇති රු.170,514 ක හිඟයක් වසර 06 කට අධික කාලයක සිට අයකර නොතිබුණි.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා හිඟ ආදායම් අයකර අධ්‍යක්ෂකවරයා වෙත හිඟ ගැනීමට කටයුතු කළ මුදල් සම්බන්ධයෙන් ලිපි යුතුය. යොමු කර ඇති බව.

### 3. මෙහෙයුම් සමාලෝචනය

#### 3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංගාවන් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

##### (අ) අපේක්ෂිත ප්‍රතිලාභ ලබා නොගැනීම

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                   | සභාවේ අදහස් දැක්වීම                                            | නිර්දේශය                                       |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------|------------------------------------------------|
| සමාලෝචිත වර්ෂයේ දී හා පසුගිය වර්ෂයේ දී එකතුව රු.24,215,842 ක් වැය කර කිවුල්ලේවාඩිය ගම්මානයට ජලය සැපයීමට ජල ව්‍යාපෘතියක් ස්ථාපිත කර තිබුණ ද, සමාලෝචිත වර්ෂය අවසාන දින වන විට කිසිදු පාරිභෝගිකයෙක් සඳහා ජල සැපයුම් ලබා දී නොතිබුණි. | ජල පාරිභෝගිකයින් 15 දෙනෙකු පමණ ජල සම්බන්ධතා ඉල්ලුම් කර ඇති බව. | ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය. |

##### (ආ) මහජන සෞඛ්‍ය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                   | සභාවේ අදහස් දැක්වීම                                                                                     | නිර්දේශය                                                     |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------|
| සභාවට අයත් ජල ව්‍යාපෘති 06 ක ජල සාම්පල් පරීක්ෂණ වාර්තාවන්ට අනුව E - coli බැක්ටීරියාව අන්තර්ගතව ඇතත් ජලය පිරිපහදු කිරීමකින් තොරව බෙදාහැර තිබුණි. මේ සම්බන්ධයෙන් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 78 (1) වගන්තිය කෙරෙහි අවධානය යොමු කර නොතිබුණි. | 2025 වර්ෂයේ දී ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් වී ඇති බැවින් කඩිනමින් එම කටයුතු සිදු කරන බව. | පාරිභෝගිකයින් සඳහා පිරිපහදු කළ ජලය ලබා දීමට කටයුතු කළ යුතුය. |

#### 3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                         | සභාවේ අදහස් දැක්වීම                                                              | නිර්දේශය                                                               |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------|------------------------------------------------------------------------|
| (අ) සභාවේ නිලධාරීන්ගේ පැමිණීම, පිටවීම සටහන් කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන ඇගිලි සලකුණු යන්ත්‍රය සමාලෝචිත වර්ෂයේ අවස්ථා කිහිපයකදී අක්‍රියවී තිබුණ ද එය නිසි පරිදි අළුත්වැඩියා කිරීමට කටයුතු කර නොතිබුණි. | ඇගිලි සලකුණු යන්ත්‍රය කඩිනමින් අළුත්වැඩියා කිරීමට කටයුතු කරන බව.                 | පැමිණීම පිටවීම සටහන් කිරීම සඳහා ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතයට ගත යුතුය. |
| (ආ) සභාවට අයත් කැබ් රථයක් 2015 ඔක්තෝබර් 15 දින අළුත්වැඩියාව සඳහා රජයේ ගරාජයක් වෙත යොමු කර අළුත්වැඩියාව සිදු කර තිබුණ ද, මධ්‍යම                                                                          | පළාත් පාලන කොමසාරිස් වෙතින් අවශ්‍ය උපදෙස් ඉල්ලා ඇති බැවින් ඒ අනුව කටයුතු කරන බව. | අළුත්වැඩියා කටයුතු නිසි පරිදි ඉටු කර ගැනීමට කටයුතු කළ යුතුය.           |

පළාත් යාන්ත්‍රික ඉංජිනේරුවරයාගේ වාර්තාව අනුව අළුත්වැඩියාව නිසි පරිදි ඉටු කර නොමැති වීම හේතුවෙන් ඒ සඳහා රු.1,219,666 ක් අදාළ සේවා සැපයුම් ආයතනයට ගෙවීමට නොහැකිව මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ලැබී තිබුණු රු.1,343,710 ක ප්‍රතිපාදන පොදු තැන්පත් ගිණුමේ රඳවා ගෙන තිබුණි.

### 3.3 නිෂ්කාර්ය හා ඌන උපයෝජිත දේපල පිරිසත හා උපකරණ

| විගණන නිරීක්ෂණය                                                                                                                                                   | සභාවේ අදහස් දැක්වීම                                                    | නිර්දේශය                                                                                  |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------|
| ප්‍රාදේශීය සභාව සතු ලග්ගල සතිපොළ පොළ භූමියෙහි කඩ කාමර 06 ක් හා ලග්ගල පොළ භූමියෙහි පිහිටි මස්කඩ 08 ක් වසර 06 කට වැඩි කාලයක සිට නිශ්ක්‍රීයව හෝ ඌන උපයෝජිතව පැවතුණි. | කෙටි කාලීන පදනම මත හෝ බදු ලබා දී දේපළ ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කරන බව. | වත්කම් නිශ්ක්‍රීය හා ඌන උපයෝජිත තත්ත්වයට පත් වීමට නොදී ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කළ යුතුය. |

### 3.4 වත්කම් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                                        | සභාවේ අදහස් දැක්වීම                                        | නිර්දේශය                            |
|------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------|-------------------------------------|
| සභාව විසින් භුක්ති විඳින ඉඩම් කොටස් 50 ක් හා ගොඩනැගිලි 24 ක අයිතිය ප්‍රාදේශීය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි. | අදාළ වත්කම් පවරා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලීම් සිදු කර ඇති බව. | වත්කම් පවරා ගැනීමට කටයුතු කළ යුතුය. |

### 3.5 මානව සම්පත් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                             | සභාවේ අදහස් දැක්වීම                                                 | නිර්දේශය                         |
|-------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------|----------------------------------|
| සභාවේ අනුමත කාර්ය මණ්ඩලය හා තත්ය කාර්ය මණ්ඩලය සැසඳීමේ දී තනතුරු 07 ක නිලධාරීන් 12 දෙනෙකු පුරප්පාඩු පැවතුණි. | සේවක පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා ලිඛිත ඉල්ලීම් සිදු කර ඇති බව. | පුරප්පාඩු සම්පූර්ණ කරවාගත යුතුය. |